

බඩගේ ගර්ඝයේ පහත කදුනෙහි යම් වෙනසක් සිදුවී, කළුක තටත් නම්
හැකි ඉක්මණීන වෛද්‍ය උපදෙස් ලබාගන්න.

1. මූබයේ සුදු හෝ රතු උප මතුවීමක්
2. ගෙල / තයිරෙයිඩ් මුන්ටියේ ඉදිමුමක්
3. කල් පවතින අපිර්ණ තත්ත්වයක් හෝ ගිලිමේ අපහසුවක්
4. මළ මුතු පහ කිරීමේ පුරුදුවල වෙනසක් හෝ එම සමග ලේ පිටවීමක්
5. කට්ඨාබහි වෙනසක්
6. කල් පවතින කැස්සක් හෝ එම සමග ලේ පිටවීමක්
7. පියුහුරු වල හෝ අන් තැනක ගැටයක් හෝ සහුවීමක්
8. කාන්තාවක් නම් යෝජි මාර්ගයෙන් ආසාමානය තුළයක් හෝ රැකිරිය පිටවීමක්
9. ගැටයක, උපයක හෝ ඉන්නොකුගේ හඳුස් වෙනස්වීමක් හෝ සිංහ වර්ධනයක්
10. සුව නොවන තුවාලයක්

අන්ත්‍රීම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

පිළිකාවක් මූල් අවධියේ දී හඳුනාගතහොත්
එය නිවිටාවටම සුව කළ හැකිය.



ජාතික පිළිකා මරුදුන වැඩකටහන

E-mail : nccpsl@yahoo.com

Web : www.health.gov.lk

Telephone : 0112 368627, 0113 159227

Hot Line : 0715 320 320

ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා

ඥ්‍ය පිළිකා අත්‍යුත්‍යාන්



ජාතික පිළිකා මරුදුන වැඩකටහන

නො:555/5, මහජන සෞඛ්‍ය සංකීර්ණය

නාරාහේන්පිට, කොළඹ 05.

